

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

63 S I, II

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2019 දෙසැම්බර්
கல்விப் பொதுத் தராதரப் பத்திர (சாதாரண தர)ப் பரீட்சை, 2019 டிசெம்பர்
General Certificate of Education (Ord. Level) Examination, December 2019

ව්‍යවසායකත්ව අධ්‍යයනය I, II
முயற்சியாண்மைக் கற்கை I, II
Entrepreneurship Studies I, II

ව්‍යවසායකත්ව අධ්‍යයනය II

* පළමුවන ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.

1. පහත දී ඇති සිද්ධිය හොඳින් කියවා (i) සිට (x) දක්වා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

පිරිස් මහතා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ ස්ථීර සේවකයෙකි. ඔහුගේ සේවා කාලය අවුරුදු 20කි. පිරිස් මහතා රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වී තමාගේ ම මුද්‍රණ ආයතනයක් පවත්වාගෙන යාමට තීරණය කළේ ය. මේ සඳහා තම ඉතිරිකර ගත් රුපියල් 1500 000ක මුදලක් සහ 10%ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ බැංකුවෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන රුපියල් 1000 000ක මුදල ද ප්‍රාග්ධනය ලෙස ආයෝජනය කිරීමට තීරණය කර ඇත. ඔහු මේ සඳහා අවශ්‍ය ව්‍යාපාර සැලැස්ම සකස්කර, බැංකුවට ඉදිරිපත් කළ ද එහි වූ මූල්‍ය සැලැස්මේ අන්තර්ගත තොරතුරු ප්‍රමාණවත් නොවන බව දන්වමින් බැංකුව ඔහුගේ ණය ඉල්ලුම් පත තාවකාලිකව අත්හිටුවන ලදී. පසුව ව්‍යාපාර උපදේශකවරයකුගේ සහාය ඇතිව අදාළ නිවැරදි තොරතුරු ඇතුළත් කර සකස් කරන ලද මූල්‍ය සැලැස්ම නැවත ඉදිරිපත් කිරීමෙන් පසු ණය මුදල අනුමත කරන ලදී. පිරිස් මහතා තමාගේ නව ව්‍යාපාරය සඳහා පළපුරුදු සේවකයින් පස්දෙනකු බඳවා ගැනීමට ද තීරණය කර ඇත.

- රාජ්‍ය අංශයේ රැකියාවක නිරත වීම සහ තමාගේ ම ව්‍යාපාරයක නිරත වීම තුළින් පිරිස් මහතාට ලබා ගත හැකි වාසි හා අවාසි එක බැගින් වෙන වෙන ම දක්වන්න.
- පිරිස් මහතාගේ ව්‍යාපාරයට අදාළ ව්‍යාපාරික අවස්ථා දෙකක් සඳහන් කරන්න.
- ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කිරීමෙන් පිරිස් මහතාට ලබාගත හැකි ප්‍රතිලාභ දෙකක් දක්වන්න.
- පිරිස් මහතා විසින් ඉදිරිපත් කළ මූල්‍ය සැලැස්මේ ඇතුළත් විය යුතු ප්‍රධාන කොටස් මොනවා ද?
- ඉහත සඳහන් සිද්ධියට අදාළ ව්‍යාපාරයෙහි ඇල්මැති පාර්ශ්ව දෙකක් නම් කරන්න.

● ඉහත සිද්ධියේ සඳහන් පිරිස් මහතාගේ ව්‍යාපාරයේ ඉදිරි වර්ෂයට අදාළ තොරතුරු කිහිපයක් පහත දැක්වේ.

අයිතමය	වටිනාකම (රු.)
විකුණුම් ආදායම	2 000 000
යන්ත්‍රයක් මිල දී ගැනීම	1 500 000
කාර්යාල ලී බඩු මිල දී ගැනීම	40 000
අමුද්‍රව්‍ය පිරිවැය	800 000
ශ්‍රම පිරිවැය	200 000
පරිපාලන වියදම්	60 000
විකුණුම් වියදම්	55 000
මූල්‍ය වියදම් (බැංකු ණය පොලිය ඇතුළුව)	15 000

● ඉහත තොරතුරු ඇසුරෙන් පිරිස් මහතාගේ ව්‍යාපාරයේ පහත සඳහන් දෑ ගණනය කර දක්වන්න.

- ඇස්තමේන්තුගත මුළු ආයෝජනය
- ඇස්තමේන්තුගත මුළු මුදල් ගලා ඒම්
- ඇස්තමේන්තුගත මුළු මුදල් ගලා යාම්
- ඇස්තමේන්තු ගත මුළු ස්ථාවර වත්කම්වල වටිනාකම
- අපේක්ෂිත ශුද්ධ ලාභය

(ලකුණු 02 x 10 = 20 යි)

2. (i) 'ව්‍යවසායකත්වය' යන්න ව්‍යාපාරික දෘෂ්ටි කෝණයෙන් පැහැදිලි කරන්න.
 (ii) නිෂ්පාදන සාධක අතර ව්‍යවසායකත්වයේ ඇති වැදගත්කම දක්වන්න.
 (iii) වර්තමානයේදී දැකිය හැකි නවෝත්පාදන සඳහා නිදසුන් හතරක් ලියන්න.
 (iv) ව්‍යවසායකත්ව ගති ලක්ෂණයක් වූ 'නම්‍යශීලීත්වය' යනු කුමක් ද?
 (v) අමිල නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරයි. ඔහුට අනුගමනය කළ හැකි සාර්ථක පිවිසුම් උපාය මාර්ග දෙකක් නම් කරන්න. (ලකුණු 02 x 5 = 10 යි)
3. (i) ව්‍යාපාර සංවිධානයකින් ඉටුකරනු ලබන කාර්ය දෙකක් සඳහන් කරන්න.
 (ii) සීමාසහිත පෞද්ගලික සමාගම් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින් අතර ජනප්‍රිය වීමට හේතු වී ඇති කරුණු දෙකක් සඳහන් කරන්න.
 (iii) වර්තමානයේ බොහෝ කුඩා පරිමාණ ව්‍යාපාර විවිධ හේතු මත අසාර්ථක වේ. කුඩා පරිමාණ ව්‍යාපාර සාර්ථක කර ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග හතරක් යෝජනා කරන්න.
 (iv) අමල් සාර්ථක ව්‍යවසායකයෙකි. ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ව්‍යවසායකයකු ලෙස ඔහුගේ හුමිකා දෙකක් නම් කර, ඒ එකිනෙක සඳහා නිදසුන බැගින් සඳහන් කරන්න.
 (v) කුඩා පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසායකත්වය අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කරන්න. (ලකුණු 02 x 5 = 10 යි)
4. (i) ශ්‍රී ලංකා ආර්ථිකයේ පවතින ව්‍යවසායකත්ව ව්‍යාපාර ආයතන ප්‍රධාන අංශ තුනක් යටතේ වර්ග කෙරේ. එයින් දෙකක් නම් කර, එකිනෙක සඳහා නිදසුන බැගින් දෙන්න.
 (ii) ශ්‍රී ලංකා ආර්ථිකය තුළ ව්‍යවසායකයින් හට ප්‍රයෝජනයට ගත හැකි සම්පත් වර්ග කළ හැකි ප්‍රධාන ආකාර දෙක නම් කර, ඒවා කෙටියෙන් පැහැදිලි කරන්න.
 (iii) පරිසර ප්‍රවණතා පිළිබඳ සැලකිලිමත් වීමෙන් ව්‍යවසායකයකුට ලබා ගත හැකි ප්‍රයෝජන හතරක් සඳහන් කරන්න.
 (iv) ලාභය අරමුණ කර නොගත් ව්‍යාපාර සංවිධානයක් වන 'රජයේ රෝහල' නිදසුනක් ලෙස ගනිමින් එහි ශක්තියක්, දුර්වලතාවයක්, අවස්ථාවක් හා තර්ජනයක් දක්වන්න.
 (v) ව්‍යවසායකයකුට ආර්ථික පරිසරය විශ්ලේෂණය කිරීමෙන් ලබාගත හැකි තොරතුරු හතරක් දක්වන්න. (ලකුණු 02 x 5 = 10 යි)
5. (i) ව්‍යවසායකයකුට වෙළෙඳපොළ අලෙවිය සඳහා නිෂ්පාදිතයන් ඉදිරිපත් කළ හැකි ආකාර දෙකක් ලියන්න.
 (ii) වෙළෙඳපොළ විශ්ලේෂණයක් තුළින් ව්‍යවසායකයකුට රැස්කර ගත හැකි තොරතුරු හතරක් සඳහන් කරන්න.
 (iii) ඉලක්කගත පාරිභෝගික කණ්ඩායම හඳුනාගැනීම සඳහා යොදාගත හැකි නිර්ණායක හතරක් ලියන්න.
 (iv) අභ්‍යාස පොත් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගනු ලබන යෙදවුම් වර්ග හතරක් සඳහන් කරන්න.
 (v) ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්ව සංස්කෘතියක් බිහිකිරීම සඳහා යොදාගත හැකි මූල්‍යමය දිරිගැන්වීම් සඳහා නිදසුන් දෙකක් ලියන්න. (ලකුණු 02 x 5 = 10 යි)
6. (i) විධායක සාරාංශයක අන්තර් ගත කරුණු හතරක් දක්වන්න.
 (ii) ව්‍යාපාරයක් සඳහා සකස් කරනු ලබන පරිපාලන සැලැස්මක අවශ්‍යතාවය පැහැදිලි කරන්න.
 (iii) ව්‍යවසායකයකුට තම භාණ්ඩය හෝ සේවාව අදාළ පාරිභෝගිකයා වෙත ලබා දීම සඳහා අනුගමනය කළ හැකි උචිත උපායමාර්ග දෙකක් සඳහන් කරන්න.
 (iv) ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර දරන වියදම් සඳහා උදාහරණ හතරක් දක්වන්න.
 (v) ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී ඉටුකළ යුතු නීතිමය වගකීම් දෙකක් ලියන්න. (ලකුණු 02 x 5 = 10 යි)
7. මිහිරිගේ ව්‍යාපාරයේ මාසයක් සඳහා අපේක්ෂිත ආදායම් හා වියදම් පහත දැක්වේ.

අයිතමය	වටිනාකම (රු.)
විකුණුම් ආදායම	250 000
අමුද්‍රව්‍ය පිරිවැය	90 000
ශ්‍රම පිරිවැය	30 000
වෙනත් නිෂ්පාදන පිරිවැය	10 000
විකුණුම් හා බෙදාහැරීම් වියදම්	35 000
පරිපාලන වියදම්	40 000
මූල්‍ය වියදම්	5 000

අවශ්‍ය වන්නේ :

මිහිරිගේ ව්‍යාපාරයේ පළමු මාසය සඳහා අපේක්ෂිත ප්‍රතිඵල ගණනය කිරීමේ ලේඛනය සකස් කර, මුළු නිෂ්පාදන පිරිවැය, මුළු නිෂ්පාදන නොවන පිරිවැය හා ශුද්ධ ලාභය දැක්වීම. (ලකුණු 10 යි)
